

ස්වභාවික උරුමයක් වන කන්නෙලිය වැසි වනාන්තරය හා බදුණු ග්‍රාමීය ජ්වනෝපාය

එච්.එල්.අංකි. මහිරිනි

මුතෝල විද්‍යා අධ්‍යාපනය අංශය, කළුණිය විශ්වවිද්‍යාලය.

mahiriniliyanage@gmail.com

සංස්කරණය

මෙම සාස්ත්‍රීය ලිපිය මගින් අවධානය යොමු කරනු ලබන්නේ ස්වභාවික උරුමයක් වන කන්නෙලිය වැසි වනාන්තරය හා බදුණු ග්‍රාමීය ජ්වනෝපාය පිළිබඳවයි. කන්නෙලිය වන රක්ෂණය ශ්‍රී ලංකාවේ ගාලු දිස්ත්‍රික්කයේ එහිටි පහත් බිම් නිවර්තන වැසි වනාන්තරයකි. සිංහරාජ ලෙස්ක උරුම වැසි වනාන්තරයට සාපේක්ෂව කන්නෙලිය හා විවිධවයෙන් පොහොසත් ම වනාන්තරය ලෙස සැලකේ. ලංකා එල්පිට්‍රූව් සංස්කරණය (Ceylon Plywood Corporation) වර්ෂ 1968 සිට වර්ෂ 1988 දී දැව කැපීම අත්තිලුවන තෙක් මෙම සංකීර්ණයේ දැව කැපීමේ කටයුතුවල තිරය එ ඇත. නමුත් ස්වභාවික සම්පන් වශයෙන් කන්නෙලිය වැසි වනාන්තරය ග්‍රාමීය ජ්වනෝපාය තර කර ගැනීම සඳහා මේම් තෙවම් උපයෝගනය කර ගනී. ඒ අනුව මෙහි පර්යේෂණ ගැටළුව ලෙස කන්නෙලිය වැසි වනාන්තරය හා බදුණු ග්‍රාමීය ජ්වනෝපායන් මෙහෙතුද යන්න හැඳුනුවිය හැකිය. මෙම අධ්‍යාපනයේ මූලික අරමුණ වන්නේ ග්‍රාමීය ජ්වනෝපායන් හඳුනාගැනීම වේ. පර්යේෂණ ගැටළුව අදාළව ප්‍රාථමික හා ද්විතීය දත්ත අධ්‍යාපනය තුළ රස්කර ඇති අතර ලබාගන්නා දේ දැනුම්ක දත්ත තෙම්ලා විශ්ලේෂණය ඇපුරින් විශ්ලේෂණය කර ඇත. අධ්‍යාපනය තුළ ලබාගන්නා දේ ප්‍රාථමික දත්ත උද්ගාත් තරකක ප්‍රවේශය යටතේ මිශ්‍ර තුළවේද හාවතා කරමින් විශ්ලේෂණය කර ඇති අතර එහි ප්‍රතිඵල වැඩ හා ප්‍රස්ථාර මගින් ඉදිරිපත් කර ඇත. ප්‍රතිඵල හා සාකච්ඡාව තුළ කන්නෙලිය වැසි වනාන්තරයට පිළිවුරුදා පැති දෙකක එහිටා තිබෙන නාමිකාදීම් හා දෙදියෙහළ ගම්මාන අවට ගම්මාභින්ගේ මානව හා කාලී ආර්ථික කටයුතු වනාන්තරය සමඟ දක්වන අතර සම්බන්ධතාවයන් විශ්ලේෂණය කර රීගුහ කර ඇති අතර පර්යේෂණය තුළ සේන් ගොවිනැන, වී වශාව, වන දුව්‍ය රස්කීම් හා කිනුල් කර්මාන්තය, රාජ කිරී කැපීම, කුරුදු කැපීම, ගම්මීම් වශාව, තේ ගස් කුට්ටීම, කන්නෙලිය ආග්‍රිත සංවාරක කර්මාන්තය සහ සංවාරක මාර්ගසීදේ රැකියාව ග්‍රාමීය ජ්වනෝපායන් වශයෙන් හඳුනාගෙන ඇත.

මූල්‍ය පදනම් - ස්වභාවික ප්‍රායෝගික, කන්නෙලිය වැසි වනාන්තරය, ග්‍රාමීය ජ්වනෝපායන්, ප්‍රාථමික ආර්ථික කටයුතු

හැදින්වීම

ස්වභාවික සම්පත් ස්වභාවික ප්‍රාග්ධනය ලෙස සැලකේ. ලේකයේ සෑම රටක් ම කවර හෝ ස්වභාවික සම්පත් පදනමක් මත ගොඩනැගී ඇත. එහෙත් අර්ථීකයක් තුළ ස්වභාවික සම්පත්වල වැදගත්කම රටින් රටට වෙනස් වේ. ස්වභාවික සම්පතක් ලෙස වනාන්තර, ගහකොල, ජලය නොමැතිනම් මිහිපිටින් ජ්වය තුරන්වනු ඇත. වනාන්තර ලෙස සැලකිය යුත්තේ ස්වභාවික සම්පත්වල යටා ස්වභාවයයි. එහෙත් හිරු එළිය, වාතය හා ඇතැම් ජල මූලාශ්‍ර වැනි ස්වභාවික සම්පත් හැර බොහෝමයක් ස්වභාවික සම්පත් ජ්වායේ ප්‍රකාශී තත්වයෙන් ම ප්‍රයෝග්තයට ගත නොහැක. ජ්වා ප්‍රයෝග්තයට ගතහැකි තත්වයට පත්කිරීමට අනෙකුත් නිෂ්පාදන සම්පත් යොදා යෝග්‍ය තත්වයට පත්කර ගත යුතුය. එසේ කිරීමෙන් පසු තවදුරටත් එම සම්පත වනාන්තර ලෙස හැදින්වීය නොහැකි අතර, එය ප්‍රාග්ධනය බවට පත්වේ. උදාහරණයක් ලෙස වනාන්තරවලින් සපයා ගන්නා මාශය, දර ඇතුළු වන ද්‍රව්‍ය ස්වභාවික ප්‍රාග්ධනයයි. එම ද්‍රව්‍ය වනාන්තරයෙන් ලබා ගැනීමට පෙර පැවතියේ ප්‍රකාශී තත්වයෙනි.

වැසි වනාන්තර යනු ඉතා ඉහළ වර්ෂාපතනයක් ලැබෙන වනාන්තර වේ. අර්ථ දැක්වීමට අනුව එය අවම වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 1750 - 2000 (අගල් 68 - 78) අතර ප්‍රමාණයක් විය යුතුය. වැසි වනාන්තර පාලීවිය මත ජ්වන් වන ගාක හා සන්න්ව විශේෂ 2/3කට ම වාසස්ථාන වේ. (Bandarathilake, HM 2003) තක්සේරු කර ඇති අන්දමට මෙහි ජ්වන් ගාක, කාම් සහ බොහෝ ක්ෂේ ජ්වීන් විශේෂ මිලියන ප්‍රමාණයක් තවමත් හඳුනාගෙන නොමැත. නිවර්තන වැසි වනාන්තර පාලීවිය මත ඇති ආහරණයක් ලෙස ද හැදින්වෙන අතර එය ලොව විශාලම මාශධාගාරය ලෙස ද හැදින්වෙන්නේ ඒ තුළින් සොයා ගන්නා ලද විශාල ප්‍රමාණයක ස්වභාවික මාශය ප්‍රමාණයක් හේතුවෙනි. ලංකාවේ තෙත් කලාපයේ ඇති සන්න්ව හා ගාක විශේෂ සංඛ්‍යාව මෙන්ම ජාත විවිධත්වය වියළි කලාපයට වඩා බෙහෙවින් ඉහළ ය. එම නිසා තෙත් කලාපයේ වැඩිම අවධානයකට ලක් වූ වනාන්තරයක් ලෙස කන්නෙලිය දෙවැනි වන්නේ සිංහරාජයට පමණි.

මෙම අධ්‍යානයේ ප්‍රධාන අරමුණ වූයේ කන්නෙලිය වනාන්තරය අවට ගම්මානවල මානව ක්‍රියාකාරකම් වනාන්තරයන් සමගින් දක්වන අන්තර සබඳතාවයන් විශ්ලේෂණය කර, ගම්වල ජනතාව තම ජ්වනෝපායන් සරිකර ගැනීමට ස්වභාවික සම්පතක් ලෙස කන්නෙලිය වනාන්තරය උපයෝගී කර ගන්නා ආකාරය පිළිබඳව විශ්ලේෂණය කිරීමයි. ඒ අනුව කන්නෙලියේ ප්‍රතිවිරෝධ පැති දෙකක

පිහිටා තිබෙන ගම්මාන දෙකක් වන දෙදියගල හා නාකියාදේණිය තෝරාගෙන ඒවායේ මානව හා කාමි ආර්ථික කටයුතු කෙසේ සිදුවන්නේ ද යන්න අධ්‍යයනයක් සිදු කෙරිණි. දිලිං ජ්‍යෙෂ්ඨ ගතකරන ගම්මාන් වනවීමෙන් එලවැල නොගනිමින්, කිතුල්, වේවැල් ආග්‍රිත නිෂ්පාදන සිදුකරමින් මෙම ගම්මානවල ප්‍රධාන ආදායම වන තේ වගාව ආග්‍රිත හුම් පරිහැළුන රටාවන් තිරමාණය කරගැනීම ඔස්සේ තම ජ්වනෝපාය වනාන්තරයට අවම හානියක් කරන හෝ කිසිදු හානියක් නොකරන ලෙස පවත්වා ගනිමින් ජ්වත්වන ආකාරය දැකගත හැකිවිය.

කුමවේදය

මෙම ගාස්ත්‍රීය අධ්‍යයනය තුළ මූලික වශයෙන් ප්‍රාථමික දත්ත හා ද්වීතීයික දත්ත යන දෙදාකාරයේ ම දත්ත රස්කොට ඇති අතර සම්මුඛ සාකච්ඡා, තිරික්ෂණ, ප්‍රශ්නාවලි ආදි ක්ෂේත්‍ර සමික්ෂණ මගින් ප්‍රාථමික දත්ත ලබාගෙන ඇති අතර පරියේෂණ සමුළු, පරියේෂණ පත්‍රිකා, සගරා හා පොත්පත් මගින් ද්වීතීයික දත්ත රස්කොට ඇත. ලබාගන්නා ලද ගුණාත්මක දත්ත උද්‍යාමී තරකක ප්‍රවේශය ඔස්සේ මිගු කුමවේදය හාවිතා කරගනිමින් තේමා විශ්ලේෂණය ඇසුරින් විශ්ලේෂණය කර ඇත.


ප්‍රතිඵල හා සාකච්ඡාව

කන්නෙලිය වැසි වනාන්තරය සහ අධ්‍යයන පුද්ගලයේ පිහිටීම

ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක අතරමදී කන්නෙලිය වනාන්තරය පිහිටා ඇත. මෙය නිවර්තන තේ කළාපීය වැසි වනාන්තරයක් ලෙස සැලකේ. උතුරු අක්ෂා‍ය අංකක 06-09 හා 06-18ක් නැගෙනහිර දේශාංග 80-90ක් හා 80-27ක් අතර පිහිටා ඇති වනාන්තරයේ සම්පූර්ණ වර්ග ප්‍රමාණය හෙක්ටයාර 5305ක්. (*Conservation Management Plan 1995*) ආසියාවේ ඇති වැසි වනාන්තර අනුරින් ඒකකදේශීය විශේෂ වැඩි ගණනකින් සමන්විත වනාන්තරයක් ලෙස කන්නෙලිය වනාන්තරය පිළිගැනී. කන්නෙලිය වනාන්තරය බටහිර දෙසින් ගලා බස්නා ඕ. ගතත් නැගෙනහිර දෙසින් ගලා බස්නා නිල්වලා ගගත් මගින් පෝෂණය කරයි. ගංගාවල අසිරිය පමණක් නොව ඒ ආග්‍රිතව සැදුවූ නොයෙක් හු ලක්ෂණන් සෞන්දර්යන් මෙම වනාන්තරය තුළ දී විදැනීමට හැකිය. එමෙන්ම මේ කන්නෙලිය, දෙදියගල, නාකියාදෙනිය වනාන්තර පද්ධතිය සමාන්තර කදු පන්ති කිහිපයකින් යුත්ත වේ. තව ද කන්නෙලිය ශ්‍රී ලංකාව තුළ මෙන්ම ලෝකයේ ඇති ජේව විවිධත්වයෙන් ඉහළ ම ස්ථාන අතරින් එකක් ලෙස හැඳින්වීය හැකි සේ ම කන්නෙලිය තුළ ඇති ජේව විවිධත්වය ලෝක උරුමයක් ලෙස සලකන “සිංහරාජ” වැසි වනාන්තරයටත්

වඩා ඉහළ බව හැඳින්වේ. මේ හේතුන් නිසා ම 2004 වර්ෂයේදී එය ජෙව්ගෙල රක්ෂිතයක් ලෙස යුතෙනස්කේ විසින් නම් කර තිබේ (UNESCO 2004).

දෙසුම්බර් සහ පෙබරවාරි මාස කන්නෙලියේ සංචාරයට වඩාත් සූදුසු කාලයන් වේ. මන්දයන් වර්ෂාව හොඳින් ලැබෙන කාල නිසාවෙති. එම කාලවලට දොලවල් ජලයෙන් පිරි පවතින නිසා සූන්දර දූෂණ් නැරඹීමට අවස්ථාව හිමි වන අතර ම ස්වභාවික ස්නානයක් ද ලබාගත හැකිය. සංචාරකයන් වැඩි වගයෙන් මෙහි පැමිණෙනුයේ පා ගමන් සඳහා වන අතර ඒ සඳහා සූදුසු කාලය වනුයේ මාර්තු සහ අප්‍රේල් මාසයි. මන්ද එම කාලයේ වර්ෂාව අඩු හෙයිනි.



Source : Compiled by Author Using Digital Data

සිනියම් අංක 01 : අධ්‍යයන පුද්ගලයේ පිහිටීම

කන්නෙලියට ලෙස විය හැකි ආකාර

- පලාත - දකුණු පලාත
- දිස්ත්‍රික්කය - ගාල්ල
- පිහිටීම - ගාල්ල දිස්ත්‍රික්කයේ තවම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇත.

- ගමන් මාරුගය - කන්නෙලිය වන පිවිසුමට කෝරලේගම - කන්නෙලිය මාරුගය ඔස්සේ ලගාවිය හැකිය. කෝරලේගම - කන්නෙලිය මාරුගය ගාල්ල, උඩුගම, තවලම හරහා නෙත්ව ප්‍රධාන මාරුගයට ඔබෑබෙන් වූ රජ වාහන ගමන් කළ හැකි කුඩා මාරුගයකි. කොළඹ සිට කළතර හෝ හොරණ හරහා මතුගමට පැමිණ මිගහතැන්න, නෙත්ව, තවලම, හිනිදුම හරහා කෝරලේගමට පැමිණිය හැකිය. නැතිනම් මිගහතැන්න - පිටිගල මාරුගයේ බොරුප්‍රේෂන හරහා තවලම මාරුගයේ පැමිණ හිනිදුම හරහා ද පැමිණිය හැකිය. ගාල්ල උඩුගම හරහා පැමිණීම මෙන්ම දක්ෂීණ ලංකා අධිවේකී මාරුගයේ බද්දේගම පිවිසුම මග හරහා උඩුගමට පැමිණීමෙන් ද මෙහි ලගාවිය හැකිය.

කන්නෙලිය- නාකියාදේණිය- දෙදියගල වනාන්තර සංකීරණය

| වනාන්තර | සන වනාන්තර (හෙක්ටයාර) | විරල වනාන්තර (හෙක්ටයාර) | වන වගාව (හෙක්ටයාර) | එකතුව |
|-------------|-----------------------------|-------------------------------|-----------------------|--------|
| කන්නෙලිය | 5,108 | 168 | 29 | 5,306 |
| දෙදියගල | 3,306 | 198 | - | 3,504 |
| නාකියාදේණිය | 1,300 | 29 | - | 1,329 |
| එකතුව | 9,714 | 395 | 29 | 10,139 |

වග අංක 01 : කන්නෙලිය- නාකියාදේණිය- දෙදියගල වනාන්තර සංකීරණයේ පැනිරීම

Source: KDN Forest Complex - Conservation Management Plan (1995)

ස්වභාවික සම්පතක් ලෙස කන්නෙලියේ වැදගත්කම

පරිසර සංචරණයේ පිවිසුම් දොරටුව ලෙස සැලකෙන කන්නෙලිය රක්ෂිතය කළු හා නිම්නවලින් යුත් මීටර 60 - 425 උච්චත්වයකින් යුතු ඉහළ ජේව විවිධත්වයක් දක්නට ලැබෙන වන ගොමුවකි. එක් කුඩා ප්‍රදේශයක හමුවන වැඩි ම ජේව විවිධත්වය වාර්තා වන්නේ ද කන්නෙලිය රක්ෂිතයෙනි. මේ නිසා කන්නෙලිය ජේව විද්‍යාත්මක උණුසුම් කළාප හෙවත් Bio diversity hot spot ලෙස සලකයි. අධික ජේව විවිධත්වයක් පැවතිය ද කන්නෙලිය වනාන්තරය තුළ ප්‍රාථමික වනාන්තර (primary forest) ඇත්තේ ඉතා සූජ් ප්‍රමාණයකි. වනාන්තරය පුරු පැතිර පවතින්නේ අප්‍රතින් වැඩුණු ගාකවලින් යුත් ද්වීතීයික වනාන්තර (secondary forest) ය. මිට හේතුවී ඇත්තේ 1960 දෙකයේ සිට 1970 අගහාගය වන තුරු තුනී ලැබේ සංස්ථාවේ ගාල්ල හිංකාට කම්හල වෙත තුනී ලැබේ නිෂ්පාදනය සඳහා දැව ලබා ගැනීමට වරණිය ලෙස දැව හෙළීමට ලක්කිරීමයි. වර්තමානයේ පවා දැව හෙළීම සඳහා ඉදිකරන ලද ගොඩනැගිලි සහ තාර දමා සකස් කළ මාරුග පද්ධතිය වනාන්තරය තුළ දක්නට ලැබේ. මෙම මාරුග වනාන්තරය සංචාරක කටයුතු සඳහා යොදාගෙන ඇත. ලැබේ සඳහා දැව කැපීම නතර්ඩීමෙන් පසු වනාන්තරය සහව වැඩි ඇති අතර, අද වන විට වනාන්තර විනාශයක් සිදුවී ඇති බවට සලකුණු මැකි ගොස් තිබේ.

කන්නෙලිය දකුණු ආසියාවේ පිහිටි ගාක සම්පත අතින් ඉහළ ම වට්නාකමකින් යුත්ත වනාන්තරයකි. කන්නෙලිය වනාන්තරයෙන් ගාක විශේෂ 301ක් වාර්තා වී තිබේ. මෙම ගාක විශේෂවලට ගාක, පුදුරු සහ පැලැඹී අයත්වන අතර, ඉන් 25%ක් ම ශ්‍රී ලංකාවට ආවේණික වේ. (*Conservation Management Plan 1995*) මෙම ගාක විශේෂ අතුරින් විශේෂ 26ක් අප රටෙන් වැඩියාමේ තර්ජනයට ලක්වී තිබේ. කන්නෙලිය වනාන්තරය තෙත් කළාපීය වනාන්තර අතුරින් ඉහළම ආවේණික කාශ්ධීය ගාක විශේෂ ප්‍රතිශතයක් (60%) සතු වනාන්තරයකි. කන්නෙලිය වනාන්තරයේ ප්‍රමුඛ ගාක කුලය ලෙස හොර කුලය හැඳින්විය හැකිය. තවද, නා, දුන්, ඇටුඹ, කින, කැකුණ, බදුල්ල, රං දේශීත්, දොරණ, බෙරලිය දුන්, හොඳ බෙරලිය, තිතිය, දියපර, ආරිද්ද, මධ්‍යාල් ආදි ගාක විශේෂ බහුලව දැකිය හැකිය. මෙහි දක්නට ලැබෙන මැන්බේරා විශේෂයක් මුළු ලොවීන් ම දක්නට ලැබෙන්නේ කන්නෙලියේ පමණි. වනාන්තරය තුළ මාශය ගාක වරුග ද රාකියක් හමුවේ. එවා අතර රසකිදී, වෙනිවැළැ, හානාවාරිය, එනසාල්, කුඩා හැඩියා, මහා හැඩියා, සත්සද, සඳරාජ, වනරාජ, ඉරු රාජ, කොකුම්, දුම්මල වැනි ගාක මුළු තැනක් ගනී.

කන්නෙලිය තුළ අනෙකුත් වැසි වනාන්තරයකට නොදේවෙනි මට්ටමේ ඉහළ සත්ව විවිධත්වයක් ද දක්නට ලැබේ.

කන්නෙලිය රක්ෂිතය තුළින් පක්ෂී විශේෂ 120ක් පමණ හඳුනාගෙන ඇත. ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂී විශේෂ 24 අතරින් පක්ෂී විශේෂ 14ක් ම මේ අතර සිටීම සුවිශේෂ වැදගත්කමකි. බට ඇටිකුකුලා, කැහිබෙල්ලා, වලිකුකුලා, දෙමලිවා, හබන් කුකුලා, අඩුගිරවා, වත රතුමල් කොහා, ලංකා සැලැලිභිණියා වැනි දුර්ලභ පක්ෂී විශේෂ රාජියක් කන්නෙලිය තුළ දී දැක බලාගත හැකිය. (*Conservation Management Plan 1995*) කන්නෙලිය තුළින් ක්ෂේරපායි විශේෂ 20ක් පමණ හඳුනාගෙන ඇති අතර කඩ වඳුරා, මී මින්නා, රත් උණහපුළවා, රත් හෝතුවා, ගේනා, කබල්ලැවා, බටුලේනා, දූෂි ලේනා, දම් මුහුණැති කොල වඳුරා බහුලව හඳුනාගත හැකිය. මෙම විශේෂ අතුරින් ගේනා විශාලතම ගාක හක්ෂක සත්ත්ව විශේෂය වේ. ශ්‍රී ලංකාවේ වෙසෙන විශාලතම මාංශ හක්ෂක සත්ත්වයා වන දිවියා ද මෙම වනාන්තරය තුළින් වාර්තා වී තිබේ.

දකුණු ශ්‍රී ලංකාවේ පිහිටි ප්‍රධාන ගංගා දෙක වන ගිං හා තිල්වලා ගංගා දෙකකි ම ප්‍රධාන පෙළේශක ප්‍රදේශය වන්නේ කන්නෙලිය වනාන්තරයයි. වනාන්තරය තුළින් ආරම්භ වන දිය දහරා විශාල ප්‍රමාණයක් පවතින බැවින් ජල විද්‍යාත්මකව දකුණු ලංකාවේ ප්‍රථම ස්ථානය හිමි වන්නේ ද කන්නෙලියට ය. වනය තුළ ඇති කුඩා දිය දහරාවන් මගින් ප්‍රධාන ජල දහරාවන් තුනකට ජලය සපයන අතර මෙම අතු ගංගා තුන මස්සේ ගිං ගග වෙත ජලය සැපයීම සිදුකරයි. මේ එක් අතු ගංගාවක් මගින් වනයේ පිහිටි සුන්දර ම දියඇලි දෙක වන අනශීමල ඇල්ල හා නාරංගස් ඇල්ල යන සුන්දර දියඇලි දෙක ඇති වේ.

කන්නෙලිය රක්ෂිතයේ ඇති සුවිශේෂ ලක්ෂණය වන්නේ එහි පාරිසරික සංවරණය සඳහා අවශ්‍ය පහසුකම් ලබා දීමයි. මෙම වනාන්තරයේ පෙළව විවිධත්වයේ සුවිශේෂීත්වය තිසා ම 2002 වසරේ සිට දේශීය හා විදේශීය සංචාරකයන් වෙනුවෙන් කන්නෙලියෙහි පිවිසුම් දොරටුවක් තිර්මාණය කොට තිබේ. එමෙන්ම පරිසරය හා පෙළව විවිධත්වය පිළිබඳව අධ්‍යයනය කිරීමට අවශ්‍ය පහසුකම් හා සුදුසු වටපිටාවක් ද මෙහි පවතී. මේ තිසා ම පරිසරවේදීපු, විද්‍යාඥයින් පර්යේෂකයින්, පාසල් හා විශ්වවිද්‍යාල සිසුපු, ජායාරුප ශිල්පීපු මෙන්ම සාමාන්‍ය ජනතාව ද තිර්න්තරයෙන් ම කන්නෙලිය වනපෙන වෙත පැමිණීමට පුරුදුවේ සිටිති. කන්නෙලියට පැමිණෙන පරිසරලෝකීන් වෙනුවෙන් අවශ්‍ය සියලු පහසුකම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකරයි. වනාන්තරයට පැමිණෙන්නන් වෙනුවෙන් අවශ්‍ය පුහුණු මාර්ගෝපදේශකයින් වනාන්තරයේ විවිධ ස්ථානවල

නිරීක්ෂණ අවටාල සහ ගිමන් හැරීමේ ස්ථාන, තොරතුරු මධ්‍යස්ථාන, ප්‍රවේශපත්‍ර කාර්යාල, සම්මන්ත්‍රණ ගාලා පහසුකම් සහ පිටත හිඳගෙන විවේක ගැනීමට සැකසුණු ස්ථානවලින් සමන්විත වූ සංරක්ෂණ මධ්‍යස්ථානය සහ තොරතුරු සහ මුද්‍රිත ද්‍රව්‍ය මිලදීගත හැකි අලෙවිහල් ආදි සියලු පහසුකම් දෙපාර්තමේන්තුව මගින් සපයා ඇත. එමෙන්ම ඉතාමත් අඩු මුදලකට රාජී කාලයේ නැවතීම සඳහා සුවපහසු කාමර පහසුකම් දෙපාර්තමේන්තුව මගින් සංචාරකයින්ට සපයා දී තිබේ. කැමට අවශ්‍ය කරන ද්‍රව්‍ය පිටතින් රැගෙන පැමිණියෙන් කැම සකසා දීමට ද මෙහි අරක්කුමියේ සූදානම්ත් සිටිති. කන්නෙලිය රක්ෂිතය නැරඹීමට යන සංචාරකයෙකුට දෙපාර්තමේන්තුව මගින් ලබා දෙන මග පෙන්වන්නෙකු සහ ඇතුළුවේමට ප්‍රවේශපත්‍ර ලබා ගැනීම අනිවාර්ය වේ. මග පෙන්වන්නෙකු නොමැතිව වනයට ඇතුළුවේමට කිසිසේත් ම අවසර ලබා නො දේ.

දෙප්‍ර විවිධත්වය අතින් අතිශය සංවේදී කලාපයක් වන ජ්‍යවයේ හදවත බදු කන්නෙලිය මිනිසාගේ පැවැත්මට අවශ්‍ය ස්වභාවික ප්‍රාග්ධනය උත්පාදනය කරන තොත්තැන්නක් වශයෙන් හැඳින්විය හැකිය.

කන්නෙලිය වැසි වනාන්තරය අවට ගම්මාන

කන්නෙලිය වනාන්තර සංකීරණය අවට ගම්මාන 78ක ගැමියන් 10,000ක් පමණ ජ්‍යවත් වෙති. වන වගාව, දැඩි නොවන නිෂ්පාදන එකතු කිරීම, වී වගාව, තේ, රබර් සහ කුරුදු වගාවන්, සත්ත්ව පාලනය සහ වෙනත් කෘෂිකාර්මික හා ගාහ කර්මාන්ත වැනි ප්‍රධාන ආර්ථික ක්‍රියාකාරකම් වනාන්තරය වටා සිදු වේ. කෙසේ නමුත් ස්වභාවික ප්‍රාග්ධනය සහ ලංකාවේ ජ්‍යවෙන්පාය යන නිබන්ධනයට පාදක කරගනු ලැබුවේ කන්නෙලිය අවට ඇති නාකියාදේණිය හා දෙදියගල ගම්මාන දෙක වේ. ගාල්ලට උතුරින් සහ නැගෙනහිර දෙපින් පිහිටි කන්නෙලියට අයත් සමස්ත තුම් ප්‍රමාණය හෙක්වයාර 5305කි. ඒ අතරින් හෙක්වයාර 5108ක් ගණ වනාන්තරය ලෙසත් ඉතිරි හෙක්වයාර 168 එම්මහන් ප්‍රදේශ ලෙසත් පවතී. කන්නෙලිය වශයෙන් තනිව සැලකීමේ දී තත්ත්වය එසේ වුවත් කිහින් සඳහන් කළ ප්‍රදේශ තුන ම එකතුව පද්ධතියක් ලෙස සැලකීමේ දී එය ඉතා ම විශාල ප්‍රදේශයකි. කන්නෙලිය, දෙදියගල සහ නාකියාදේණිය යන පද්ධතිය ම එකට සැලකුවිට එහි සමස්ත තුම් ප්‍රමාණය හෙක්වයාර 1200කට ආසන්න වේ.

වනාන්තරය හා ඒ ආශ්‍රිත ප්‍රදේශවල ජ්‍යවත්වන ගැමියන් බොහෝ දෙනා තවමත් දිරිඥකාවයයෙන් බැවකන ජන කොට්ඨාසයක් ලෙස හැඳින්විය හැකි ය. එමෙන්ම ගම්මානත් අවම පහසුකම් යටතේ තවමත් නොදියුණු තත්ත්වයේ පවතින ප්‍රදේශ වේ.

අධ්‍යයනය සඳහා තෝරාගත් කන්නෙලිය වනාන්තරයට ඉතාමත් ආසන්න, නෙත්ව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නාකියාදෙණිය සහ දෙදියගල ප්‍රදේශත් තවමත් උණ සංවර්ධිත තත්ත්වයේ පවතින ගම්මාන වේ. කෙටියෙන් ම කිවහාත් රෝහල් පහසුකම් ලබාගැනීමට පවා අධ්‍යයන ප්‍රදේශවලින් තරමක් දුරින් පිහිටි උඩුගම ප්‍රදේශයට ම යා යුතුය. ග්‍රාමීය පාසල් හතරක් අධ්‍යයන ප්‍රදේශ තුළ පිහිටා තිබෙන අතර එයින් පාසල් දෙකක් කනිෂ්ච විද්‍යාල වේ. ගම්මාන දෙකටම ආසන්නතම ප්‍රධාන බස් නැවතුම්පොල උඩුගම ප්‍රධාන බස් නැවතුම්පොලයි. වනජ දුව්‍ය ද අලෙවි කරමින් පවත්නා සතිපොල සැම සති අන්තර්කම ඉරිදා දින උඩුගම ප්‍රධාන බස් නැවතුම අසල පැවැත්වේ.

අඩු පහසුකම් තත්ත්වයන් පැවතිය ද ස්වභාව සෞන්දර්ය අතින් ඉතාමත් සුන්දර වපසරියක පිහිටා ඇති ප්‍රදේශයක් ලෙස නාකියාදෙණිය සහ දෙදියගල ගම්මාන හැඳින්වීය හැකිය. දුෂ්චිත වායුන් රහිත පිරිසිදු ඔක්සිජන් ආශ්‍රාප කරන නිරෝගී මිනිසුන් ජ්වත්වන හරිත කළාපයක් ලෙස මෙම ගම්මාන හැඳින්වීය හැකිය. තිරසාර ලෙස වන සම්පත පරිහරණය කරමින් ස්වභාවික ප්‍රාග්ධනය උත්පාදනය කර ගැනීමට ග්‍රාමීය ජනතාව තව තවත් උත්සුක වන්නේ නම් දිරිදාකාවයෙන් දුක් විදින මෙකි ප්‍රාථමික ගම්මාන සම්පත් කළාපයන් බවට පත්වනු නොඅනුමානය. ඒ සඳහා අවශ්‍ය අදහස් හා යෝජනාවලියක් ලිපිය අවසානයේ සඳහන් කර තිබයි.

ග්‍රාමීය භූමි පරිභෝෂන රටාව

කන්නෙලිය ජනාවාස වූ මූල් යුගයේ දී වන්තියෙන් පැමිණි මිනිසුන් ගොවිතැන් කරමින් ජ්වත් වී ඇත. එහි දී ප්‍රධාන වශයෙන් ම හේත් ගොවිතැන සිදුකර ඇත. පසුව ක්‍රම ක්‍රමයෙන් 19 හා 20 වෙනි සියවස් හි ග්‍රාමීය කේන්ද්‍ර නාකියාදෙණිය හා දෙදියගල අවට ස්ථාපනය වෙත් ම වනඛිමෙන් ලබාගත හැකි දුව්‍ය වලින් ද ඔවුනු පෙළිමිත වූහ. ඒ අතර බෙරලිය, හල්, තොලොල්, ඉදලෝලු හතු හා විවිධ පළා වර්ග, අල වර්ග වැනි දී ආහාර සඳහා ඔවුන් සපයා ගන්නා ලදී. කිතුල් පැණි හා මී පැණි ද වනඛිමෙන් ගෙන තිබේ. මූල් යුගයේ හේත් වගාව හා වී ගොවිතැනෙන් යැපුණු ඔවුනු පසුව වනඛිමෙන් එනසාල් නෙලිම, දුම්මල කැඩීම, ලි ඉරිම, මිනිරන් පතල් කැඩීම, මැණික් ගැරීම හා වෙනත් සුළු වෙළඳාම හි නිරතව සිය ආර්ථිකය තරකර ගත්ත.

මේ වන විට ගම්වාසින්ගෙන් නිරන්තරයෙන් වනාන්තර බිමට ඇතුළු වන්නේ බොහෝවිට පුරුදේදට මෙන් ඉඳහිට එහි යන පිරිම් උද්විය හේ වනරෝදේ කිතුල් ගහක් මැදගන්නා අයෙකු පමණි. සැප්තැම්බර සිට ඔක්තොම්බර අතර මාසවල හැමෙන දුම්මරු පාටට භුරු පිසු විට උරු මස්වලට සමාන ඉදලෝලු නම් බිම්වල්


වරුගය තෙහිමිව ගම්මුන් වන වදිති. මෙම හතු වියලා කළේතබා ගත හැකිය. ගල් වෙරඹ, හිඹටු, බොංගා ආදි පලතුරු කන්නෙලියේ ඇත. තව ද වසර 5කට පමණ වරක් හැදෙන අගලක පමණ විෂ්කම්භයක් ඇති බෙරලිය ගෙඩි ජනවාරි මස දී වනඩිමිට ගොස් රස්කර ගති. තව ද වසරකට වරක් ජූලි - අගෝස්තු මාසවල තෙලා ගත හැකි තොලාල් නම් ගෙඩි වරුගයක් ද වනාන්තරයේ ඇති. මෙම බෙරලිය හා තොලාල් කඩා ගැනීම දැනටත් කන්නෙලිය අවට දෙදියගල හා නාකියාදෙණිය ගම්මානවල ගම්මුන් නියමිත කාල වකවානුවල දී වනයට පිවිසේති. ගැමියන් කන්නෙලියෙන් ලබා ගන්නා ම්‍යාඡධ අතර වෙනිවැල් (බාන්වැල්), පුස් ඇත, වැල් කුරුදු, ඩිං කොහොඳ ආදිය වෙයි. වනඩිමෙන් ලබාගන්නා රෙපින් වරුග අතර දුම්මල හා දොරන තෙල් විශේෂ වේ. නිවෙස් හෙවිලි කිරීමට ගන්නා ද්‍රව්‍ය අතර ඔක්ක්, වියලි බෙරු පත් හා බටකොළ ඇත. ඒවා වෙලීමට බාදුරා වැල්, පෝට වැල් ආදිය ගති. නමුත් වේවැල් (කුකුල් වැල්), වෙනිවැල් යනාදිය වර්ෂ 1970 දී පමණ තේ ආර්ථිකය පැමිණීමත් සමග තෙලාගැනීම සීමිත විය. 2004 දී කන්නෙලිය ජේවගේල රක්ෂිතයක් කළ පසුව වේවැල් වනාන්තරයෙන් ලබා ගැනීම දුෂ්කර වී ඇත. වේවැල් කපා කුඩා, මල්, පුවු, පෙටිරි, පිගන් ආදිය සකසා ගැමියන් කන්නෙලියට එන සංවාරකයන්ට අලෙවී කරයි.

ගැමියන් ආභාරයට ගන්නා මේවන ගාක අතර, ගමේ බඩුවැට්වල සැදෙන පාන්තරං කොකු හා ගිනිහොඩ ගාක ඇති. තව ද දේශීතු, පුවක් ගාකයේ බඩු හා කටු කිතුල් ගාකයේ බඩු ව්‍යාපෘතියට උයා ගති. කන්නෙලිය හා අවට වනඩිමෙහි ඇති ගාක විශේෂ 179ක් පමණ අවට ගම්වාසින් විසින් වනඡ ද්‍රව්‍ය සපයා ගැනීමට යොදාගන්නා බව හඳුනාගෙන ඇති. වනඩිමෙන් ගම්මුන් කුඩාබඩු ලෙස එනසාල් හා ගොරකා ලබාගනී. මෙම එනසාල් ස්වභාවිකව ම පැතිරි ඇති. 1960 ගණන් හි වනඩිම තුළ තාවකාලිකව කුඩාරම් ගසා මිනිසුන් එනසාල් එකතු කර ඇති. තුනි ලැයි කර්මාන්තය සඳහා වනාන්තරයේ ගස් කැපීමත් සමග එනසාල් ගහනය මේ වනවිට තරමක් අඩු වී ඇති.

නාකියාදෙණිය හා දෙදියගල ගම්වාසින්ගේ ආර්ථික ප්‍රහවයන්

කන්නෙලිය ආග්‍රිත ගම්මානවල විවිධ ආදායම් ප්‍රහවයන් කාලානුරුපිව විකාශනය වී ඇති. මූල් කාලයේ වූ හේත් ගොවිතැන්, වී වගාව, වන ද්‍රව්‍ය රස්කිරීම හා කිතුල් කර්මාන්තය වෙනුවට දැන් ඒ ඒ ගම්මානවල අඩු වැඩි වශයෙන් රබර කිරී කැපීම, කුරුදු කැපීම, ගම්මිරිස් වගාව, තේ ගස් සිටුවීම, කන්නෙලිය ආග්‍රිත සංවාරක කර්මාන්තය සහ සංවාරක මාර්ගෝපදේශ රකියාව ද වර්ධනය වී ඇති.

ක්‍රේඛෙනු



වග අංක 02 - නාකියාදෙණිය හා දෙදියගල ආර්ථික ප්‍රභවයන්

இலෙගුය : ක්‍රේඛෙනු සමීක්ෂණ දත්ත ඇපුරෝගි

රබර ඉඩමිනි ඉතා කළාකරකින් කිරී කැපෙන අතර එය ද ඉදිරි කාලවල නතර වතු ඇත්තේ රබර ගස් දරට විකුණන හෙයිනි. අක්කර 5ක් පමණ ඇති කුරුදු වගාව දෙනික රකියාවක් නොවන අතර නියමිත කාලවල ද කුරුදු ගස් වැළැමුණු පසුව එකවර අතු කපා අස්වනු නෙළාගති. වන ද්‍රව්‍ය ලබා ගැනීම, කුලී වැඩ ආදිය මධ්‍යස්ථා ආර්ථික කටයුතු වෙති. සංචාරක මාර්ගෝපදේශකත්වය හා සංචාරක කර්මාන්තය කන්නෙලිය අවට නාකියාදෙණිය ගම්මානයට සීමා වී ඇත. කිතුල් කර්මාන්තය හා කුමුරු වැඩිවල නියුලෙන පිරිස රට වඩා බහුල ය. මන්ද සංස්ව කිතුල් මදින්නන්ට අමතරව කිතුල් පැණි එකතුකර හකුරු සාදන, එම ත්‍රියාවලියට ද්විතීය එකතුවන පවුල් ද බොහෝ ඇත. වී වග කරන කුමුරුවල ද්‍රව්‍ය කුලියට වැඩිකරන අය ඇත. ඉහළ ම ආර්ථික කටයුත්ත වන තේ වගාව නාකියාදෙණිය, දෙදියගල පමණක් නොව සැම කන්නෙලිය මායිම් ගමක ම ප්‍රධාන ආර්ථික කටයුත්ත හා වනාන්තරයට අතිශය අන්තරායකාරී ලෙස පැතිරෙන තර්ජනය වී ඇත.

සංචාරකයන් වැඩි වශයෙන් කන්නෙලියට සංචාරය සඳහා යොමුවීමත් සමග සංචාරක නිවාස නාකියාදෙණිය ගම්මානය අවට නිර්මාණය වී ඇති අතර සිංහරාජය ද මේ ආසන්නව පිහිටා ඇති බැවින් සංචාරක කළාපයක් ලෙස මෙම ප්‍රදේශ සංචාරකය කළ හැකි මට්ටමේ පවතී. සංචාරක මාර්ගෝපදේශකයන් ද ගම්මාන අවටින් ම ඩිජිටල් ඇති අතර රකියා විරහිත තරුණ ප්‍රජාවට තම ජීවන තත්ත්වය උසස් කර ගැනීමට එය මහඟ අන්වැළකි. මේ ආකාරයට කන්නෙලිය

අවට ග්‍රාමීය භූමි පරිභේදන රටාව නාකියාදෙණිය හා දෙදියගල ගම්මාන පාදක කරගනිමින් පැහැදිලි කළ හැකිය.

ග්‍රාමීය ජීවතෙක්පාය ගොඩනැංවීම සඳහා කන්නෙලියෙන් ලැබෙන දායකත්වය

ඉහත විග්‍රහ කරන ලද ග්‍රාමීය භූමි පරිභේදන රටාව තුළ ග්‍රාමීය ජීවතෙක්පාය ගොඩනැංවීමට කන්නෙලියෙන් ලැබෙන දායකත්වය අති මහත් ය. ග්‍රාමීය ජනතාව වන සම්පත් ස්වභාවික ප්‍රාග්ධනය බවට පත්කොට සිය ආර්ථික කටයුතු කර කර ගනී. වී වගාවට හා තේ වගාවට අවශ්‍ය කරන ජල සංචිත ගිං ගග හා නිල්වලා ගහෙහි ප්‍රධාන පෝෂක පුදේශය වශයෙන් කන්නෙලියෙන් ලැබේ. ජල පෝෂක පුදේශයක් ලෙස එදිනදා කටයුතු හා වගා කටයුතු සඳහා අවශ්‍ය කරන ජල සම්පත් තොඟුව ගම්මාන පිළිවාසින්ට ලබාදීමට කන්නෙලිය සමත්ය. එහෙයින් මෙම ගම්මාන වනාන්තරයට පින් සිදුවන්නට කිසිදා නියං තත්වයකට මුහුණ පානැත. වනාන්තරයේ ඇති කිතුල් ගස් කිතුල් කරමාන්තයට අවශ්‍ය වටපිටාව ස්වභාවයෙන් ම සකසා ඇතේ. කිතුල් පැණිවලට අමතරව කිතුල් හකරු නිෂ්පාදනයට ගම්මුන් යොමුවීමත් සමග ඒ ආයුතව ආදායම මාරුග ද සරු වී ඇතේ. වනාන්තරයේ සපයා ගන්නා එනසාල්, වෙනිවැල්, හල්, බෙරලිය, මොර ආදි වනජ දුව්‍ය වෙළදපොලට ඉහළ මිලකට අලෙවි කිරීමට ගම්මුන්ට හැකියාව ලැබේ ඇතේ. නීති විරෝධී ලෙස සිදුකරන වල්ලාපටිවා වෙළදාමෙන් ද ගම්මුන් ආදායම් උපයා ගනී. කන්නෙලිය ජේව රක්ෂිතයක් බවට පත් කිරීමත් සමග දෙස් විදෙස් සංවාරකයන් වැඩි වශයෙන් වනාන්තරයේ සුන්දරත්වය විදිමට ගලා එන්නට විය. පාරිසරික සංවර්තක කරමාන්තය මැත කාලීනව වඩාත් ජනනීය වී ඇතේ. කදු තැගීම, වනාන්තර තරණය සඳහා සංවාරකයන් වඩාත් ජේව පෙළී ඇති හැකික් අධ්‍යනයේ දී පසක් විය. මෙය කරුණු කොටගෙන කන්නෙලිය වනාන්තරය අවට සංවාරක නිකෙතන, හෝටල් රාජියක් බිජි වී ඇතේ. මේවා පාරිසරික සංවාරක කරමාන්තයේ යෙදෙන සංවාරකයන්ට සෞදුරු නවාත්නේපාලක් වනවා සේ ම ගම්මුන්ට ද ඉහළ ආදායම් ලබාගැනීමට මහඟ තෝතැනුනකි.

වනාන්තරය නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සියල්දෙනා වනාන්තරයට ඇතුළුවීමට ප්‍රථම ප්‍රවේශ පත්‍රයක් මිලදී ගැනීම අතිවාර්ය වේ. එමතින් ද රුහුණු ප්‍රමාණාත්මක ආදායමක් ලබා ගැනීමට හැකියාව ලැබේ ඇතේ. එපමණක් නොව දෙස් විදෙස් කිසිදු සංවාරකයෙකුට සංවාරක මගපෙන්වන්නෙක් නොමැතිව වනාන්තරය තුළට පිවිසීමට හැකියාවක් නොමැතේ. එහෙයින් ග්‍රාමීය පුදේශයෙන් ම සංවාරක මගපෙන්වන්නාන් මේ සඳහා පුරුදු පුහුණුකොට මානව ප්‍රාග්ධනයක් වශයෙන් යොදාවා ඇතේ. ඒ තුළින් රැකියා විරහිත ග්‍රාමීය තරුණ ප්‍රජාවට රැකියා

අවස්ථාවන් උද්ඒයාදනය වී ඇත. තරුණ පූජාව පමණක් නොව රකියා විරහිත වැඩිහිටියන් පවා මේ සඳහා ස්ව කැමැත්තෙන් හා උද්යෝගයෙන් යුතුව සහභාගීවීම හාගාකි. සංචාරක මගපෙන්වන්නන් අතර මෙම කටයුත්ත ස්වේච්ඡාවෙන් කිසිදු වැටුපක් නොලබා සිදුකරන පිරිස් ද සිටි. කන්නෙලිය වැසි වනාන්තරය පාදක කොටගෙන මානව සම්පත එලදායී ලෙස ආර්ථික ක්‍රියාවලියට යෙද්වීමට හැකිවීම මහත් හාගාකි.

සොබාදම් මාතාවගේ ජ්වනාලිය බදු කන්නෙලිය වැසි වනාන්තරය ප්‍රදේශවාසීන්ට පිරිසිදු ජලය හා වාතය දායාද කරනවා මෙන්ම සිය ආර්ථිකය තර කරගැනීම සඳහා අවැසි ආර්ථික සම්පත් ද සපයයි. ඉහතින් විශ්‍රාජ කරන ලද ග්‍රාමීය ජ්වනෝපායන් පිරික්සීමේ දී ඒ බැවි මැනවින් පැහැදිලි වේ.

නිගමනය

ලේඛකයේ සැම රටක් ම කවර හෝ ස්වභාවික සම්පත් පදනමක් මත ගොඩනැගී ඇත. වනාන්තර ස්වභාවික සම්පත්වල යථා ස්වභාවය ලෙස සැලකිය හැකිය. ඒ අතරින් නිවර්තන වර්ෂා වනාන්තර ජේව විවිධත්වයෙන් ඉහළ පරිසර පද්ධතියක් ලෙස සැලකිය හැකිය. කන්නෙලිය යනු ශ්‍රී ලංකාවේ පහතරට තෙත් කළාපයේ පිහිටා ඇති නිවර්තන තෙත් කළාපය වනාන්තරයකි. ශ්‍රී ලංකාවේ විශාලතම වැසි වනාන්තරය වන සිංහරාජ වනාන්තරයටත් වඩා ඉහළ ජේව විවිධත්වයක් කන්නෙලිය තුළ දැකගත හැකිය. වනාන්තරය අවට ගම්මානවල මානව ක්‍රියාකාරකම් වනාන්තරයන් සම්ගින් දක්වන අන්තර් සබඳතාවයන් විශ්ලේෂණය කර, ගම්වාසි ජනතාව තම ජ්වනෝපායන් සරිකර ගැනීමට ස්වභාවික සම්පතක් ලෙස කන්නෙලිය වනාන්තරය උපයෝගී කර ගන්නා ආකාරය පිළිබඳව විශ්ලේෂණය කිරීම මෙම අධ්‍යතරය තුළ සිදුකර ඇත. ඒ අනුව ග්‍රාමීය ජනතාවගේ අර්ථිකය සවිමත් කිරීමෙහිලා කන්නෙලිය වැසි වනාන්තරය දක්වන දායකත්වය අති මහත්ය. කන්නෙලිය වනාන්තරය හා බැඳී පවතින ග්‍රාමීය ජ්වනෝපායන් පිරික්සීමේ දී ඒ බැවි පසක් වේ. සංචාරක කර්මාන්තය, කිතුල් හා හකුරු කර්මාන්තය, වේවුල් කර්මාන්තය, වන ද්‍රව්‍ය එක් රස්කිරීම හා වෙළඳාම උක්ත ග්‍රාමීය ජ්වනෝපායන් අතර ප්‍රධාන වේ. තිරසාර සංචාරය කර යන ගමනේ දී ස්වභාවික සම්පත් නිසි කළමනාකරණයකින් යුත්ත්ව පරිහෙළුජනය කරනවාත් සමග ම අනාගත පරපුර සඳහා රක්ෂා කොට පවත්වා ගැනීම අප සැමගේ යුතුකමකි.

අංශීක ගුණ්ධ

Bandarathilake, H.M (2003) Community participation in the management of the Kanneliya, Dediyagala, Nakiyadeniya proposed biosphere reserve, Science foundation Sri Lanka, 31 (1&2) 139-145

Barbier, Edward B. (1987). "The Concept of Sustainable Economic Development." Environmental Conservation.

Conservation of Globally Threatened Species in the Rain Forests of Southwest of Sri Lanka (1999). UNDP/GEF, Colombo.

Kanneliya-Dediyagala-Nakiyadeniya Forest Complex, Conservation Management Plan (1995). IUCN/FD, Colombo.

Barbier, Edward B. (1987). "The Concept of Sustainable Economic Development." Environmental Conservation.

FAO 1998. Forestry Sector Outlook Study. Report of the Food and Agricultural Organization Asia-Pacific Forestry Policy and Planning Division, Bangkok.

Godoy R.A. and Bawa K.S. 1993. The economic value and sustainable harvest of plants and animals from the tropical forest: Assumption, hypotheses, and methods. Econ. Bot. 47: 215–19.

Godoy R.A., Lubowski R. and Markandya A. 1993. A method for the economic valuation of non-timber forest products. Econ. Bot. 47: 220–33.

Gunatilake H.M. 1998. The role of rural development in protecting tropical rainforests: Evidence from Sri Lanka. J. Environ. Manage. 53: 273–92

Mekonnen A. 1998. Rural household fuel production and consumption in Ethiopia: A case study in rural energy and afforestation. PhD dissertation, Department of Economics, Goteborg University, Sweden.

Ministry of Forestry and Environment. 1995. Sri Lanka Forestry Sector Master Plan. Forestry Planning Unit, Ministry of Forestry and Environment, Battaramulla, Sri Lanka.

ධනපාල, ඩී. එම්. (2012) සේවභාවික සම්පත් කළමනාකරණය සහ තිරසාර සංවර්ධනය. වතවැනි මුද්‍රණය, සරසවි ප්‍රකාශන.